

දුරකථන) 0112669192 , 0112675011
ජ්‍යාලයපොසි) 0112698507 , 0112694033
Telephone) 0112675449 , 0112675280

තැනක්) 0112693866
පෙක්ස්) 0112693869
Fax) 0112692913

විද්‍යුත් තපෑල) postmaster@health.gov.lk
මින්නේනු සඳහා)
e-mail)

වෛත්‍ය අඩවිය) www.health.gov.lk
ඉගොයුත්තෙම්)
website)



මගේ අංකය)
සැනුතු නිල)
My No.) CF/EXW/01/2021
බණ්ඩ අංකය)
ඉමතු නිල)
Your No. :

දිනය) 2021.03...23
තික්ති)
Date)

සුවසිරිපාය SUWASIRIPAYA

සෞඛ්‍ය ආමාත්‍යාංශය
ස්කාතාර අමෙස්ස්
Ministry of Health

පොදු වකුලෝච ලිපි අංක : 02 - 22 / 2021

පළාත් යොඩ ලේකම්වරයේ,

නියෝජන අධ්‍යක්ෂ පත්‍රයේ, මූල්‍ය පාතින රෝහල,

පළාත් යොඩ සේවා අධ්‍යක්ෂවරයේ,

රේඛිය ආමාත්‍යාංශය යටතට ගැනීන දියාත්ම රෝහල අධ්‍යක්ෂවරයේ

ප්‍රාදේශීය යොඩ සේවා අධ්‍යක්ෂවරයේ,

අදාළ ආයතන ප්‍රධානීන්

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ විධායක සේවා ගණය (නිති නිලධාරී) SL - 1 - 2006 වැවුත් පරිමාතය නියම කර ඇති තනතුරු යුදානු
වන පළමු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2020 (පළමු වාර්ග)

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ විධායක සේවා ගණය SL - 1-2006 වැවුත් පරිමාතය නියමකර ඇති නිති නිලධාරී III ප්‍රේනියට පත් කර
වයර 03 ක් ඇතුළත සමත් වියයුතු කාර්යක්ෂමතා කඩුම් විනාගය 2021.05.09 දින කිහිපා, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින්
පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන ස්ථානය හා වේලාව ප්‍රාවේශ පැනැන්
කරනු ඇත.

02 සුපුදුකම්

මෙම විනාගයට අයදුම් කළ භාෂ්‍යක් යොඩ අමාත්‍යාංශයේ විධායක සේවා ගණය SL-1-2006 වැවුත් පරිමාතය
නියමකර ඇති නිති නිලධාරීයෙකු ලෙස පත්වීමක් ලබ), මෙහෙක් මෙම විනාගය සම්පූර්ණ කර නොමැති නිලධාරීන්ට
පමණි.

03 අයදුම්පත්

මෙම වකුලෝච ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතියට අනුව අයදුම්කරුවෙන් විසින් සහය කරගෙන යුතු අයදුම්පත්
ආයතන ප්‍රධානීය මගින් කොළඹ – 10, පුරුෂ බදුදේශීලි විමලවාය නිම් මාවත, අංක 385 “සුවසිරිපාය” යොඩ
අමාත්‍යාංශයේ, අධ්‍යක්ෂ (විනාග) වෙත 2021.04.19 දින නො රට පෙර ලැබෙනසේ ලියාපුද්‍රි තපෑලෙන් එවිය යුතුය.
සැම අයදුම්පත්කම දක්වා ඇති තොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානීය විසින් සහතික කර බිඛිය යුතුය. තම
අයදුම්පත යෙදා තාරකාරී ලිපිනය නො පොදුගැලී ලිපිනය ලියන ලද රු.45.00ක් වටිනා මුද්දර ඇඟුව 9" X 4"
ප්‍රමාණයේ මුදුම් කවර 2ක්ද විවිධ යුතුය. ප්‍රමාද වී ලැබෙන අකම්පූර්ණ නො වර්දි සහිත වන අයදුම්පත් තවත
දැනුම් දීමකින් කොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

යැයු : ආදර්ය අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතු අ, කඩුම්යක පළමු පිටුවේ අංක 01 කිට 04 දක්වාගැ
දෙවන පිටුවේ අංක 05 කිට 09 දක්වාගැ සහය කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන දියුණු
අයදුම්පතු තවත දැනුම් දීමකින් කොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04 විනාග ගැස්තු

- 4.1 විනාගයට පළමු වරට ඉදිරිපත්වන අයදුම්කරුවන් විනාග ගැස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයයකට 12.25.00 බණින් අවලංගු නොකළ මුද්දර අයදුම් පැවත් ඇලවා තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංගු කළ යුතුය.
- 4.2 කිසිදු කරනුකූල් මත මෙයේ ගෙවන ලද විනාග ගැස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් නො ආපසු ගෙවීමක් කිසුකරනු නොලැබේ.

05 විනාගයට අභ්‍යුත් කර ගැනීම

- 5.1 පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශ පැවත් නිකුත්කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ නොමැතිව විනාගයට පෙනී කිවීමට ඉඩදෙනු නොලැබේ.
- 5.2 විනාග අපේක්ෂකයන් විසින් විනාග ගාලුධිපති වෙත ය්වකිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියවිලි අත්තින් විකක් හාරගනු ලැබේ.

- [අ] ප්‍රතික ගැඹුනුම්පත
- [ආ] යොඩු අමාත්‍යාංශය නො රට අදාළ ආයතනයක් මගින් විධීමර් ලෙස නිකුත් කරන ලද ගැඹුනුම්පතුය
- [ඇ] වලංගු රියදුරු බලපත්‍රය
- [ඈ] වලංගු විරෝධ ගමන් බලපත්‍රය

06 විනාග පරිපාටික

මෙම කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය, ආයතන රෙගුලාඩි සහ මුදල් රෙගුලාඩි යනුවෙන් ලබා ප්‍රශ්න පැවත දෙනු කිහිපයේ යුතු වේ. එක් ප්‍රශ්න පැවත සඳහා මකුනු 100 බණින් වෙන් කරනු ඇත. සමන්වීම සඳහා එක් ප්‍රශ්න පැවත ඇවත් වශයෙන් මකුනු 40ක් ලක් ලබා ගෙන යුතුය. එක්වරකද නො කිහිපවරකද නොවේ වශයෙන් පෙනී කිවී විනාගය සම්පූර්ණ කළ නැතිය.

පළමුවරට විනාගයට පෙනී කිවීන අයදුම්කරුවන් සියලුම විෂයන් සඳහා අයදුම් කළ යුතුය.

07 විනාග විෂය තිරෝධ මාලාව

- 07.1 ආයතන රෙගුලාඩි ප්‍රශ්න පැවත සඳහා නිමි කාලය පැය 01ක්. මෙම ප්‍රශ්න පැවත රාවනා මාදිලියේ ප්‍රශ්න 06 කින් සමන්වීතය. එයින් එනෑම ප්‍රශ්න 04 කට පිළිදුරු සැපයිය යුතුය.

විෂය තිරෝධය:-

- ❖ ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද රාජ්‍ය දේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාටික රේඛි මත සකසෙයු.
- II වන පරිවිශේදය - දේවාට බදාවා ගැනීමේ කාර්ය පරිපාටි සහ පත් කිරීම්
- IV වන පරිවිශේදය - මාස්පත්, තාවකාලික තත්ත්වය, ස්විර තත්ත්වය සහ විශ්‍රාම වැළුප් කිමිකම ප්‍රථානය කිරීම
- V වන පරිවිශේදය - මුදා හැරීම, කළුන් දැරා තනතුරට පෙරලා යැවීම හා දේවා අවසන් කිරීම
- ❖ ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද මත සකසෙයු.
- VII වන පරිවිශේදය - වැළුප්
- VIII වන පරිවිශේදය - අතිකාල දීමනා, නිවාසී ද්‍රව්‍ය හා නිවාසී ද්‍රව්‍ය සඳහා වැළුප් හා දීමනා
- XII වන පරිවිශේදය - නිවාසී
- XIII වන පරිවිශේදය - දුම්රිය බලපත්‍ර
- ❖ රාජ්‍ය දේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාටික රේඛි.

07.2 මුදල් රෙගුලයික් ප්‍රශන පත්‍රය (කාලය පැය 01 හි)

මෙම ප්‍රශන පත්‍රය 10වන මැයිලියේ ප්‍රශන 06 කින් සම්බිජය. එයින් බිජෝම ප්‍රශන 04 කට පිළිතුරා සැපයිය යුතුය.

විශය තිරිපේෂණය:-

❖ මුදල් රෙගුලයික් සංග්‍රහයේ පහත පරීච්ඡේද

- I වන පරීච්ඡේදය - වියදම් හා අදායම් අය්තමේන්තු
- II වන පරීච්ඡේදය - වියදම්, අත්හැර දැමීම්, ආපසු ගෙවීම් ආදිය සඳහා අධිකාරී බලය.
- III වන පරීච්ඡේදය - මුදල් පාලනය හා ගිණුම් ගතකළ හැකිවීම
- IV වන පරීච්ඡේදය - ලක්ෂණ.
- VI වන පරීච්ඡේදය - ආක්ෂ්‍යවේ මුදල් යනුයේ හා උකාටත්වය, අංශුම හා වැංචු ගිණුම්.
- VIII වන පරීච්ඡේදය - අත්තිකාරම් ගිණුම්

❖ රජයේ ප්‍රසම්පාදන සියාපටිපාටිය.

08 විනාග කමිෂන්ඩ රෙගුලයික් අනුගමනය කිරීම

අමැරිසුකයින් විසින් වෙනත් අමැරිසුකයෙකුගේ උත්තර පත්‍රයකින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සහන් සහිත කොලයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බලා උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේෂුකයෙකුගේ උත්තර පත්‍රය දෙය බැලීමද නොකළ යුතුය. එයේම වෙනත් අයදුම්කරුවකුගේ උදුවේ ලබාගැනීමෙන්ද වැළකි සිටිය යුතුය. තවද රුගම දුරකථන හා එහා සමාන සහිතවේදීන හා විද්‍යුත් උපකරණද හාවතා කිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම හිත ක්‍රි කරනු ලබන සිනම අමැරිසුකයෙකු දැඩිවම් ලැබේමට යටත් වනු ඇත.

09. කරණ්‍යාකර මෙම වතුලේක ලිපියේ අඩංගු දී තිබ ආයතනයේ යෝවයේ නියුතු අදාළ නිලධාරීන්ගේ දැන ගැනීමට කළයේවන්න. (මෙම හෝටතුරු www.health.gov.lk වෙබ් අඩවියෙන්ද ලබාගත හැකිය.)

කැසු. විනාග වතුලේක ලිපියේ කිංහල, දෙමල සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුතුලනාවයක් මතුවුවනාගේ කිංහල මාධ්‍ය විනාග නිවේදනය බල පවත්වේ.

වාමික එච්. ගමගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
සොඩ අමාත්‍යාංශය
"සුවසිර්පාය"
කොළඹ 10.

වාමික එච්. ගමගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනුවට
සොඩ අමාත්‍යාංශය

EXW

ආදර්ශ අයදුම්පත

යොබන අමාත්‍යාංශයේ විධාන දේශී තත්ත්ව (නිති නිලධාරී) SL – 1 – 2006 වැවුප් පරීමාත්‍ය තියම කර ඇති තත්ත්ව සඳහා වන පළමු කාර්යක්ෂමතා කටයුතු පරීක්ෂණය – 2020(පළමු වර්ය)

01 (අ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම (කිංහලෙන්) :

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :-

(iii) මුලකරු සමග නම (කිංහලෙන්) :

(iv) මුලකරු සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

(අ) (i) මුල් පත්වීමේ දිනය

(ii) දැනට ලැබෙන වාර්ෂික වැවුප්

(iii) ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය -

(iv) ජාතික හැඳුනුම්පත අංකය

02 ඔබ පෙනී සිටින විෂයයන් ඉදිරියේ ඇති කොටුව තැල (✓) ලක්න යොදුන්න.

ආයතන රේගුලාසි

මුදල් රේගුලාසි

03 (අ) දැනට දේවය කරන ආයතනය (කිංහල)

(ඉංග්‍රීසි)

(අ) මෙම ආයතනය අයත් වන්නේ මධ්‍යම රෘෂියට

 පළාත් සහාවට

(ආ) එය අයත් දිස්ත්‍රික්කය

(ඇ) විනාග ප්‍රවේශ පැවැත්‍ර එවීම සඳහා පෙනෙයිල්ව ලිපිනය ලියන ලද 9" X 4" ප්‍රමාණයේ උග්‍ර 45.00 ක මුද්‍රීර අලුව් මුදුම් කවර දෙකක් අයදුම්පත්‍රයට අමුණන ලද්දේද?

(ඇ) (i) තපැල් ලිපිනය (කිංහලෙන්)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

(ii) තපැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

04 විනාගයට පෙනී සිටින මාධ්‍ය (කිංහල / දෙමළ / ඉංග්‍රීසි)

05 (ආ) මෙම ප්‍රවීත මෙම විනාශයට පෙනී සිටියේදී

(ආ) අයදුම්පත් ඉදිරිපත් කරන්නේ ප්‍රවීත වතාවට නොවේනම්? මුද්දර අලවා තිබේද?

මුද්දර කොටුව

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි

(i) මෙම අයදුම් පැවතියේ සඳහන් කර ඇති තොරතුරු සහස බවත් මෙම විනාශයට මා පෙනී සිටින්නේ ප්‍රවීත වතාවට බැවින් විනාශ ගාස්තු ගෙවීම අනුවාස බවත් / ප්‍රවීත වතාවට නොවන බැවින් රු..... ක් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම අයදුම් පැවතියට මා විසින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගුව පවත්වී නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.

(ii) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් විනාශ පිළිබඳව පනවා ඇති නිතිරිත වලට එකතුව ක්‍රියාක්‍රීමටත්, මෙම විනාශය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුනුදුයේසතු බව පෙනී ගියහොත්, මගේ විනාශ අපේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන කවට නො තිරණයකට මම එකගෙවන බවත් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගොනු තාර විශය නිලධාරියාගේ/නිලධාරීනියාගේ සහතිකය

මෙම අයදුම්පත් හාරගන්නා අවසන දිනයට පෙර මා වෙත හාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවෙන් අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණ කර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙහෙයු

නිලධාරියෙකු වශයෙන් මෙම ආයතනයේ දේවය කරන බවත්, අයදුම්කරු විනාශයට පෙනී සිටින්නේ ප්‍රවීත වතාවට බවත් / නොවන බවත්, රු.....ක් වටිනා මුද්දර මෙම අයදුම්පත් අලවා ඇති බවද, විනාශයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපටදී අත්සන් කළ බවත් සහතික කරමි.

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන

[රඩ් මුළුව තැබිය යුතුය]

09. විමධ්‍යගත කොට්ඨාස / විශේෂීය ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙහෙයු

නිලධාරියෙකු වශයෙන් මගේ ආයතනයේ දේවය කරන බවත් අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපටදී අත්සන් කළ බවත් සහතික කරමි.

දිනය

විමධ්‍යගත කොට්ඨාස

විශේෂීය ව්‍යාපාර

ප්‍රධානීයාගේ අත්සන

[රඩ් මුළුව තැබිය යුතුය]